

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය
කොළඹ

පුවත්පත් නිවේදනය

**අයෝධ්‍යා දීපෝත්සවය 2021 සඳහා ශ්‍රී ලංකාවෙන් පහළොස්
සාමාජික සංස්කෘතික දූත පිරිසකට උත්තර් ප්‍රදේශ් රජයෙන්
ආරාධනා**

උත්තර් ප්‍රදේශයේ අයෝධ්‍යා නුවර 2021 නොවැම්බර් 1-5 දක්වා සංවිධානය කෙරෙන අති උත්කර්ෂවත් දීපෝත්සව සැමරුම සඳහා උත්තර් ප්‍රදේශ් රජය ශ්‍රී ලංකාවෙන් පහළොස් සාමාජික සංස්කෘතික දූත පිරිසකට ආරාධනා කර ඇත. රාමායන ව්‍යාපෘතිය සඳහා වන ගෝලීය විශ්වකෝෂයේ ශ්‍රී ලංකා පරිච්ඡේදයේ සාමාජිකයන් වන දොනකුමාර් සිනාම්බරම් සහ ගයාත්‍රී සුචින්ද්‍රන් සහ කොළඹ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ සහ නාට්‍ය කලා මන්දිරයේ ප්‍රවීණ භරත නාට්‍ය ගුරුවරියක වන කලාශූර් ශ්‍රීමතී වාසුගි ජෙගදීශ්වරන් යන මහත්ම මහත්මීහු මෙම දූත පිරිසේ ප්‍රධානත්වය උසුළති.

2. ඉන්දිය මහ කොමසාරිස් ශ්‍රී ගෝපාල් බාග්ලේ මහතා මෙම දූත පිරිස දිවයිනෙන් පිටත් වීමට පෙර හමු වූ අතර එතුමා එහිදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සියවස් ගණනාවක් පැරණි බැඳීම් තවදුරටත් ශක්තිමත් කිරීම උදෙසා මෙවැනි සංස්කෘතික සහ ආධ්‍යාත්මික අන්තර් ක්‍රියාකාරකම්හි වැදගත්කම අවධාරණය කළේය. මහ කොමසාරිස්තුමා ඉන්දියාවේදී ඔවුන් විසින් සිදු කිරීමට නියමිත සංස්කෘතික ඉදිරිපත් කිරීම සඳහා සිය සුබපැතුම් ද මෙහිදී එක් කළේය.

3. උත්තර් ප්‍රදේශ් රජයේ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අයෝධ්‍යා පර්යේෂණායතනය විසින් මෙම පහළොස් සාමාජික ශ්‍රී ලංකා සංස්කෘතික දූත පිරිසේ සංචාරය සංවිධානය කරනු ලබයි. අයෝධ්‍යා නුවර, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ශුද්ධ වූ සර්සු ගංගා ඉවුරේ පිහිටා ඇත. රාම දෙවිදුන් උපන් නගරය ලෙස සැලකෙන අයෝධ්‍යාව හින්දු බැතිමතුන්ගේ වන්දනාමානයට

පාත්‍ර වන ඉතා වැදගත් පූජනීය නගරයක් වේ. මෙහි සුවිසල් දෙවොලක් ද ඉදිවෙමින් පවතී.

4. 2017 වසරේ සිට උත්තර් ප්‍රදේශ් රජය අයෝධ්‍යාවේ දීපෝත්සවය දීපාවලී දිනට පෙර දින සමරනු ලබයි. මෙම වසරේදී පස්වන වරට පැවැත්වෙන දීපෝත්සවය සඳහා පළමු වරට ඩ්‍රෝන යානා 500ක් විසින් රාමායනයේ විවිධ අවස්ථා අයෝධ්‍යාවේ ගුවන මත සිතුවම් කරනු ඇත. ඉන්දියාවේ විවිධ ප්‍රදේශයන් සහ ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල් නියෝජනය කරමින් සහභාගී වන සංස්කෘතික කණ්ඩායම් රාමායනය මත පදනම් වූ විවිධ සංස්කෘතික ඉදිරිපත් කිරීම් සිදු කිරීමට නියමිතය. දීපාවලී දිනට පෙර දින එනම් නොවැම්බර් තුන් වන දින දොළොස් ලක්ෂයක පහන් දල්වාලමින් වාර්තාවක් තැබීමට ද උත්තර් ප්‍රදේශ් රජය කටයුතු යොදා ඇත. දීපෝත්සවයට සමගාමීව සර්ගු නදී තෙර ප්‍රනාපවත් “රාම්-කී-පයිඩි” හි සංස්කෘතික සංචාර, සම්මන්ත්‍රණ, ග්‍රන්ථ දොරට වැඩිම්, රාමායන පෙරහැර, ඡායාරූප ප්‍රදර්ශන, ත්‍රිමාන හොලොග්‍රැෆික් ප්‍රදර්ශන, ප්‍රක්ෂේපණ සිතියම් සහ ලේසර් ප්‍රදර්ශන යනාදිය ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.

5. 2021 ඔක්තෝබර් 28 වන දින නුවර එළිය සීතා අම්මාන් කෝවිලේ සංකේතාත්මක පූජනීය සිහිවටනයක් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා විසින් අයෝධ්‍යාවේ රාම් ජන්මභූමි කෝවිලේ ප්‍රධාන පූජකතුමා වෙත භාර දෙන ලදී. මෙම පූජනීය සිහිවටනය මහ කොමසාරිස්තුමා විසින් ශ්‍රී ලංකාවේ සීතා අම්මාන් කෝවිලේ සිට ඉන්දියාවට රැගෙන එන ලදී.

6. 2021 ඔක්තෝබර් 20 වන දිනට යෙදුණු පින්බර වප් පුන් පොහෝ දින කොළඹ සිට පූජනීය කුසිනාරා නුවරට පළමු ජාත්‍යන්තර ගුවන්යානය ලඟා වූ බව ද මෙහි ලා සිහිපත් කළ යුතුය. තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිප්ට්‍රි නාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු වූ එම දූත පිරිසට රාජ්‍ය අමාත්‍යවරු සිව් දෙනෙක්, ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ ශ්‍රී ලංකාව පුරා විවිධ නිකාය සහ විහාරස්ථාන නියෝජනය කරමින් සියයකට ආසන්න භික්ෂූන් වහන්සේලා පිරිසක් අයත් වූහ. මෙවැනි සංස්කෘතික සහ ආධ්‍යාත්මික වැඩසටහන් විවිධ ආගම් අතර විහිදෙමින් දෙරට ජනතාව අතර පවතින සමීප බැඳීම් සඳහා මාහැඟි සාක්ෂ්‍ය සපයයි.

කොළඹ
2021 ඔක්තෝබර් 30